

කුටසාක ජාතකය

තවද සත්වලෝකයේ සේ අවින්තූ වූ ගුණ ඇති සර්වයුයන් වහන්සේ තේකවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා උපාසකයෙක් තමාගේ වාසස්ථානයට සර්වයුයන් වහන්සේ හා සංසායා වහන්සේ වඩාගෙණ ගොස් දන්දී තමාගේ උයන් ද්‍රව්‍ය හිකුෂුන් වහන්සේ ස්වේච්ඡාපරයේ ඇවිදිනා සේක්වයි කියා යහපතැයි කියා හිකුෂුන් වහන්සේ ඒ ඒ තෙන ඇවිදිනා කළට එක්තරා උයන්ගොවෙක් මල් පලාපල කඩාගෙණ එන්ටයයි පත්කොල කඩා ගොටුවිද බිම එලන්නේය. උගේ පින් එලාපු ගොටු බිම ඉද ඉරා දමන්නේය. ඒ දැක සර්වයුයන් වහන්සේ දන් මතු නොවෙයි මහණෙනි පෙරන් ඒ එසේම ගොටු ඉරා දුම්යේ වේදුයි වදාරා ඒ කොසේදුයි ආරාධිත වූ සර්වයුයන් වහන්සේ ඉකුත්වන් දක්වා වදාලසේක.

එ කොසේද යත්

යටහිය ද්‍රව්‍ය බරණැස් නුවර බුන්මදන්ත නම් රේපුරුකෙණකුන් රාජ්‍යය කරණ සමයෙහි එක්තරා උයන්ගොවෙක් ගසකට නැඟී උඩ ගොටු විද එලන්නේය. ඒ එලු එත්වා එක්තරා ව්‍යුරෝක් ඉරා අරින්නේය. ඒ වෙළාවට එක්තරා පුරුෂයෙකු එතනට ආයේය. ඒ දැක වදුරා අතින් විවාරන්න් ඇයි. එලු ගොටු තා විසින් ඉරා අරින්නේ යහපත් කොට ඉදිකරන්ටදුයි විවාලේය. ඒ අසා වානර කියන්නේ මුතුන් මි මුතුන් සමයේ පටන් අවැඩට නිසිදෙයක් විනා වැඩිකට නිස්සක් නො කරණ ලද එසේහෙයින් මම කුමකට ගොටු විදවා දයි මාගේ ස්වභාවධර්ම මෙසේ කළ අධර්මය තමා කියනුම් කිමිදුයි කියා වානරයාට නින්දාකොට ඔබකට ගියේයයි වදාරා වදුරා ලගට ගිය පුරුෂයා නම් බුදුවූ මම්ම යයි වදාලසේක.